

ප්‍රධාන කරුණු ලේඛනය - ක්‍රෙඩිට් කාඩ්

නිෂ්පාදන / සේවා

- විසා සිලවර්
- විසා ජ්‍යෙෂ්ඨ
- විසා සිග්නේචර්
- විසා ඉන්ෆයින්ටි

වැඩි විස්තර සඳහා කරුණාකර <https://www.ndbbank.com/cards> බලන්න

දිරිදිමනා ඇතුළුව මූල්‍ය සහ අනෙකුත් ප්‍රතිලාභ

- 🕒 හවුල්කාර වෙළෙඳුන් හරහා දින 365 පුරාම සුවිශේෂී වට්ටම්.
- 🕒 සෑම නව කාඩ්පතක් සමඟ හවුල්කාර වෙළෙඳුන්ගෙන් සුවිශේෂී දීමනා වඩුවර.
- 🕒 පහසු වාරික ගෙවීමේ සැලසුම්
- 🕒 සම්පත පවුලේ සාමාජිකයන් සඳහා අතිරේක කාඩ්පත් ලබා ගැනීමේ පහසුව
- 🕒 වැඩි දියුණු කළ ආරක්ෂක අංග සමඟ නිකුත් කරන කාඩ්පත.
- 🕒 ආදායම් සත්‍යාපනයට යටත්ව ණය සීමාව ඉහළ නැංවීමේ හැකියාව.
- 🕒 තාවකාලික සීමාවන් / බෝනස් සීමාවන් / අතිරික්තය - හදිසි රෝහල් බිල්පත් ගෙවීම් දක්වා පහසුකම් සලසා ඇත. (උපරිම දින 30ක් දක්වා)
- 🕒 RFC, NRFC සහ RNNFC ගිණුම් සඳහා නිකුත් කරන කාඩ්පත් CBSL මාගෙර්පදේශයන්ට යටත් වේ.
- 🕒 වෙනත් බැංකුවක ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂය හුවමාරු කිරීමේ හැකියාව.
- 🕒 USD 100,000 දක්වා නොමිලේ ගෝලීය සංචාරක රක්ෂණ ආවරණය (T&C අදාළ වේ)
- 🕒 Complimentary Airport Lounge ප්‍රමුඛතා සාමජිකත්වය සහ ප්‍රවේශය (T&C අදාළ වේ)
- 🕒 කාඩ්පත් හිමියා මියගිය විට හෝ ස්ථීර අභාදිතබවයක් ඇති වූ විට හිඟ මුදල් ආවරණය කිරීම සඳහා නොමිලේ රක්ෂණ ආවරණයක්. (T&C අදාළ වේ)

ක්‍රෙඩිට් කාඩ් ගාස්තු සඳහා පහත සබැඳියට පිවිසෙන්න.

<http://bit.ly/4eDFOPh>

නිෂ්පාදන/සේවා ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

🕒 ණයක් සඳහා අයදුම් කිරීමට අයදුම්කරු ළඟම ඇති NDB ශාඛාව වෙත හෝ බැංකුවේ නියෝජිතයකු හා සම්බන්ධ විය යුතුය.

🕒 නිසි පරිදි සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත්‍රයට අමතරව පහත ලියකියවිලි තිබිය යුතුය

o ජාතික හැඳුනුම්පතේ පිටපතක් / වලංගු විදේශ ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය

o ආදායම් විස්තර (අවසාන මාස තුනේ වැටුප් පත්‍රිකා / බැංකු ප්‍රකාශ ආදිය...)

o මාසික බිල්පතක් (වත්මන් පදිංචි ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් කළ ලිපිනයට වඩා වෙනස් නම්)

o ආරක්ෂක ස්ථානගත කිරීම සහ ඉවත් කිරීමේ ලිපිය තහවුරු කිරීම (ආරක්ෂිත / මුදල් ආපසු කාඩ්පත් සඳහා)

o සුරක්ෂිත ණයපත් සඳහා ස්ථානගත කිරීමේ සහ ඉවත් කිරීමේ ලිපිය තහවුරු කිරීම (සුරක්ෂිත ණයපත් සඳහා)

🕒 අයදුම්කරුගේ ණය ලකුණු ඇගයීම සඳහා බැංකු නියෝජිතයා විසින් ඉහත සඳහන් ලියකියවිලි සමඟ CRIB වාර්තාව අයදුම්පතට ඇමිනිය යුතුය

🕒 කාඩ්පත් සහ රහස් අංකය වෙත වෙනම ලිපිකරු ලිපිනයට එවනු ලැබේ .

🕒 ලැබුණු කාඩ්පත සක්‍රීය කිරීමට කාඩ්පත් හිමියා 94112448888 හරහා බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ විය යුතුය.

වැදගත් කොන්දේසි

🕒 සියලුම ක්‍රෙඩිට් කාඩ් සැකසීම සහ නිකුත් කිරීමට අවශ්‍ය දේ ඉදිරිපත් කිරීමෙන් පසු ණය ලේඛනගත කිරීම සහ බැංකුවේ තනි අභිමතය පරිදි ඇගයීමට යටත්ව ක්‍රියාත්මක කරනු ලැබේ.

🕒 ණය කාඩ් සහ අතිරේක නිකුත් කරනු ලබන්නේ වයස අවුරුදු 18 න් 70න් අතර ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ පදිංචිකරුවෙකු වන පුද්ගලයෙකුට පමණි.

🕒 ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා සුදුසුකම් ලැබීමට වැටුප් පත්‍රිකාව හරහා ඔප්පු කිරීමට අයදුම්කරුවෙකුට රු.100,000 හෝ ඊට වැඩි දළ ආදායමක් තිබිය යුතුය. (මුදල් ආපසු / සුරක්ෂිත ක්‍රෙඩිට් කාඩ් පහසුකම සඳහා අවශ්‍යතාවයක් නොවේ)

🕒 ගෙවිය යුතු සියලුම ගාස්තු බැංකුවට ගෙවීමට පාරිභෝගිකයා බැඳී සිටී

🕒 පාලන රෙගුලාසි වලට අනුව, ක්‍රෙඩිට් කාඩ් හිහ මුදල් සහ හිහ මුදල් වරින් වර වාතරා කිරීම

පැමිණිලි පටිපාටිය

පාරිභෝගිකයින්ට පැමිණිලි කිරීමට පහත නාලිකා තිබේ.

🕒 ඕනෑම NDB ශාඛාවක් හරහා

🕒 ඇමතුම් මධ්‍යස්ථානය හරහා (24*7*365)

🕒 විද්‍යුත් තැපෑල: contact@ndbbank.com

🕒 තැපෑල හරහා: පාරිභෝගික සම්බන්ධතා කළමනාකරු, කාඩ්පත් මධ්‍යස්ථානය, NDB බැංකුව PLC,
අංක 40, නවම් මාවත, කොළඹ 02